

04



**Samodhana: The Journal of Humanities
and Social Sciences**

2017, Vol.6 (II) 49-59pp

© The Author 2017

Ed. Chandana Rohana Withanachchi

Pub. Publication Section of the Faculty of
Social Sciences & Humanities, Rajarata

University of Sri Lanka, Mihintale.

ssh.samodhana@gmail.com

කෝමිනාරක භාවිතය අවම කිරීම සඳහා භාවිත කළ හැකි සාම්ප්‍රදායික තාක්ෂණය

ආචාර්ය ගාම්බු රණසිංහ¹

Abstract

The increasing of the use of insecticide in Sri Lanka has created difficult national issue at the moment. Although, the government introduced new law and regulation to reduce insecticide but still the problem is the place where it was born. Kidney patients are increasing from the North Central Province to the other areas of the island as the main result of use of insecticide. This paper is concerning how can be reduced the use of insecticide and practice to traditional, eco-friendly and low cost methods to avoid insects from the farms. The following methods are still using in the farmers of rural area for the above purpose.

Key words: Insects, Traditional farming, Traps

¹පෙරේල් කේකාවාරය, ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යක්ෂණාංශය, ශ්‍රී ජයවර්ධනපුර ටික්වට්ටියාලය.

හැඳින්වීම

කාමිනාගක හාවිතය හේතුවෙන් උද්‍යාතව ඇති සෞඛ්‍ය ගැටළු රාජියක් මෙවන විට දූලෙන ප්‍රස්ථා බවට පරිවර්තනය වෙතින් පවතී. කාමිකර්මක රටක් ලෙස ඉතා දීර්ශ කාමි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ නුතන කාමි හාවිතයේ ගැටළු පැශ්‍රනාගී තිබේ. ප්‍රස්ථා දශක දෙකක කාලය තුළ ඉතාම සීපු ලෙස කාමිනාගක හාවිතය කර ඇති අතර එහි අතුරු ප්‍රතිඵල මෙවන විට ඉහළට මතු වෙතින් පවතී. විශේෂයෙන් වියලි කළාපය පුරා පැතිර යමින් පවතින වකුග්‍ර්‍ය නරක්වීමේ රෝගය එයින් එක් ප්‍රධාන ප්‍රතිඵලයක් ලෙසට හඳුන්වාදිය හැකි ය. අදින ජන කණ්ඩායමක්ලෙස හේතු ක්‍රිඩු වශ කරමින් රටට බත සපයන ලද නුවරකළාවිය ජනතාව මෙවන විට හිය තුරුල් කරමින් මාසයේ දින ගණනක් වකුග්‍ර්‍ය සායනවල නිරත වීමට සිදුව ඇති තත්ත්වය සියුම්ව විමසා බැඳීය යුතු ය.

නුවරකළාවිය ගොවියන්ගේ මැසිවිල්ල වන්නේ සිය වගාවන් සඳහා කාමිනාගක යෙද විමෙන් තොරව අස්ථිතින් ලබා ගැනීමට හැකියාවක් නො මැති බවයි. එසේ හෙයින් කාමිනාගක පමණ ඉක්මවා උවත් යෙදීමට ඔවුන් පෙළඳී සිටී. අනෙක් අතට ඉහත ප්‍රදේශයේ කාමිරුගායන නිවැරදිව යෙදියුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් දෙනුයේ අලේවිකරුවන් විසින් වීම ගැටළුව තවත් උගු වීමට හේතු වී තිබේ. තමාට ඉහළ ලාභයක් අත්වන්නේ නම් සිදුවිය හැකි හානිය පිළිබඳ ඔවුන්ගේ අවදානය අවම මට්ටමක පවතී. කාමිකර්ම දෙපාර්තමේන්තු තවමත් ග්‍රාමීය ගොවියා වෙත විස්වාගයෙන් සම්පාදනයෙන් අපොහොසත්ව ඇති. ඉහත තත්ත්වය කෙසේ උවත් වකුග්‍ර්‍ය හා වෙනත් අතුරු රෝග රෝගකට හේතුව කාමිනාගක අධිකලෙස හාවිතය බව දන්නා නමුන් විනාගය දක දැකම තව දුරටත් එහිම ඇලී ගැලී සිටීම පුදුම සහගත ය. තම ප්‍රදේශලික ආස්ථීකයේ වැඩි කොටසක් මෙන්ම රාජ්‍ය ආදායමේ සැලකිය යුතු කොටසක් මාන්ද හා යන්නේපකරණ සඳහා වැය කිරීමට සිදුව ඇති ප්‍රධාන හේතුව කාමිරුගායන බව පසක්ව තිබේ.

හෝග වගාවේ විවිධ වූ පණුවන්, සලබයන්, මැස්සන් ඇතුළු වෙනත් කාමින් මරුධනය පිණිස කාමිනාගක හාවිත කිරීමේ දී අදාළ ඉලක්ක ගත සතුන් පමණක් නො ව සමස්ථාපාලන විනාග වී යන්නේ ය. වගාවට හිතකර සතුන් ද මෙලෙස මිය යාමෙන් ස්වභාවධර්මයේ උපකාර ගොවියා වෙත ලැංඡාවීම නැවතී යන්නේ ය. උදාහරණ ලෙස මහත් මෙහෙයක් සිදු කළ මී මැස්සන් විශාල වගයෙන් කාමිනාගක නිසා මිය යන්නේ ය. එබැවින් මී මැස්සාගෙන් සිදුවන ස්වභාවික උපකාර සම්පූර්ණයෙන් ම ඇණ හිටින්නේ ය. තව ද ගැඩිවිල් පණුවා ගෙන් වගා භුමියකට සිදුවන මෙහෙය ද සුළුම්කොට සැලකිය නො හැකි ය. කාමිනාගක හාවිතයෙන් දුඩී හානියක් ලබන්නෙකු ලෙස ගැඩිවිල් පණුවා හැඳින්විය හැකිය. තව ද ග්‍රාමීය ජනපදවල රංඩු වගයෙන් බහුලව පිවත් වූ කාක්කන් මීට දශකයකට පමණ පෙර ඉතාම සුළහ උවත් මේ වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වී ඇති. අඩුයම ගොවියන් අවදි

කළ කාක්කා අතුරුදහන් වීම සම්බන්ධයෙන් වගකිව යුත්තා ද ගොවියා ම ය. ගොඩ සහ මඩ ගොවිතැනේ දී කෘෂිරායන හාවිතකළ කාමි භූමිවල පණුවන් ගොඩබෙල්ලන් ආහාරයට ගත් කාක්කන් රංඩු පිටින් මිය යාමට ලක්වීමෙන් සිදුව ඇති පාඩුව පුළුලකාට තැකිය නොහැකි ය. කාක්කා කසල සෝධකයෙකි, කාමි මිතුරෙකි. පරිසරයේ සමබරතාව පවත්වායෙන් යාමට ඉමහත් සේවයක් කළ සත්වයෙකි. නමුත් එම සහය සම්පූර්ණයෙන් ම නැවති ඇත. එපමණක් නොව කාමිහුම් ආමිතාව රෙදුමින් පණුවන් හා විවිධ කාමින් ආහාරයට ගත්තා වෙනත් පක්ෂීන්, උරගයින් ද කාමිනාගක හාවිතයෙන් මිය යන හේඛින් ගොවිතැනට සැලකිය යුතු උපකාරක බල ඇණියක් අහිමිව ගොස් තිබේ. කාමිකර්මාන්තයෙන් දිවි ගෙවන ලද වියලි කළාපිය ගොවියන් විසින් කාමිනාගක පැමිණීමට පෙර සිය වගාවන් ආරසු කර ගැනීම සඳහා අනුගමනය කළ ත්‍රියා මාර්ග කවරේදයි විමසා බැලිය යුතුම කාලය එළඹ තිබේ. මේ දැක දෙකකට පෙරානුව අදට වඩා වැඩි භූමි ප්‍රමාණයක හේන් වගාව සිදු විය. ග්‍රාමීය ව සැම පවුලක් සඳහා ම හේනක් හිමිව තිබේ. එහි වගාකළ හේග වර්ග සිය ගනනකි. නමුත් කිසිම විටක කාමිම රුගායන වර්ගයක් හාවිත කළ බවක් වාර්තා වන්නේ නැත. කෙසේ හේ වනසංරසුණ හා වනපිටි දෙපාර්තමේන්තුවල සංස්කීර්ණ ප්‍රමාණයකට පෙන් වගාව දැඩි පාලනයකට ලක්ව තිබේ. සාම්ප්‍රදායික ආහාර වෙළඳපළට නො පැමිණීමට හේනුව හේන් වගාව අයදෙරය වීම බව පැහැදිලි ය.

ශ්‍රී ලංකාව පුරා කරන ලද පර්යේෂණ අනුව අතිත ගොවී ජනතාව කාමින් පාලනය සඳහා උපතුම රාජියක් යොදාගත් බව අනාවරණය කරගත්තට හැකි විය. එම අනාවරණයන් විමර්ශනය කර බලන විට පෙනී ගියේ කාමිනාගක හාවිතයෙන් සිදුකරන කාමිපාලනයක් සාම්ප්‍රදායික පරිසර හිතකාමී උපතුමයන්ගෙන් ද සිදුකර ගත නැති බව ය. පැරණි ගොවියන් කාමි පාලනය සඳහා යොදා ගත් උපතුම සඳහා මුදල් වැය වීමක් නො වන තරම් ය. එයින් ස්වභාවධර්මයට සිදුවන හානිය ද අවම වේ. කිසිදු රසායන සංයුතියක් හාවිත නො වන හේඛින් සෞඛ්‍යාර්ථිත ද වේ.

සාම්ප්‍රදායික කාමි පාලන ක්‍රමවේදයන් මගින් පමණක් කාමි උවදුරු ඉවත් කළ හැකි යැයි මෙම ඉදිරිපත් කිරීමේ දී තහවුරු කරන්නට උත්සාහ ගත්තේන් නැත. නමුත් අවම වශයෙන් මෙම සාම්ප්‍රදායික ක්‍රමවේදයන් මගින් කාමිනාගක හාවිතය අවමකර ගැනීමට තිබෙන අවකාශ පෙන්වාදීම ප්‍රමුඛ අරමුණ වේ.

ක්‍රමවේදය

මෙම පත්‍රිකාවට අවශ්‍ය දත්ත ලබා ගැනීමේ දී ප්‍රථමයෙන්ම සාහිත්‍ය මූලාශ්‍රයන් පිළාබඳ අවදානය යොමු කරන ලදී. විශේෂයෙන් මැත කාලීන සාම්ප්‍රදායික තාක්ෂණය සම්බන්ධ පර්යේෂණ ද ග්‍රාමීය වශයෙන් විවිධ අරමුණු මුල්කර ගෙන සිදුවූ පර්යේෂණ ද පරිදිලනය කරන ලද නමුත් ප්‍රමාණවත් තොරතුරු ලබා

ගැනීමට නො හැකි විය. කෙසේ වුවත් උක්ත පර්යේෂණයට අවශ්‍ය අධ්‍යයන පරිසරය සකස් කර ගැනීමට ඉහත කියවීම් ප්‍රයෝගන්ට විය. අනතුරුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආචාරණය වන පරිදි ශේෂු තෝරා ගන්නා ලද අතර විශේෂ අවදානය යොමු කරන ලද්දේ වියලි කළාපයට ය. ඒ අතරිනුත් තුවරකළාවිය ප්‍රදේශය පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන්නට වූ අතර ඒ සඳහා ප්‍රධානව ශේෂු ම බලපාන ලද්දේ වකුගත් රෝගය උග්‍ර වශයෙන් ව්‍යාප්තව පැවතීම යි. පැරණි සාම්ප්‍රදායික ගම් තෝරා බේරා ගනිමින් වයෝවස්ථා පුරවැසියන් සමඟ සාකච්ඡා පැවත්වීම ප්‍රධාන දක්ත මූලාශ්‍රයට අතර අවශ්‍ය සෑම විටම හාවිත ශේෂුයට ම ගමන් කිරීමන් සිදු විය. අවශ්‍ය සෑම විටම ජායාරූප ගැනීමෙන් රුප සටහන් හා සැලසුම් නිරමාණය කර ගැනීමන් නිසාවෙන් වසර දෙකකට ආසන්න පර්යේෂණ කාල සීමාව තුළ බොහෝ තොරතුරු අනාචාරණය කර ගන්නට හැකියාව ලැබේ. ඒ අතරින් පැරණි ගොවී ජනතාව කාමිනායක හාවිතය ඉවත දුම්ය හැකි හෝ අවම කළ හැකි ක්‍රමවේදයන් මෙහි දී විස්තර කර ඇත.

පූර්ව පර්යේෂණ

මෙහි දී ඉදිරිපත් වන පර්යේෂණ ශේෂුය සම්බන්ධයෙන් සංපුර්වම සිදුකරන ලද පර්යේෂණ අවම වුවත වෙනත් පර්යේෂණයන් අතරවාරයේ කළ වාර්තා කිහිපයක් ම හඳුනා ගැනීනි. ශ්‍රී ලංකාවේ කෙම් ක්‍රම පිළිබඳව කන්දේපාල (කන්දේපාල 2006) පර්යේෂණයක් ඉදිරිපත් කර ඇති අතර රණසිංහ කාමි කරමාන්තයේ හාවිතවන සාම්ප්‍රදායික දඩ්‍යම් උගුල් නම්න්ප ත්‍රිකාවක් හා පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත්කර ඇත (රණසිංහ 2016,2017). උක්ත ශේෂුය සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයක ප්‍රතිචල ජාතික විද්‍යා පදනමේ දී ඉදිරිපත් කරන ලදී (රණසිංහ සහ කපුකොටුව 2017).

පහතින් විස්තර වන්නේ අතිතයේ ශ්‍රී ලංකික ගොවී ජනතාව සිය වගා භුම් කාමී සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා හාවිතයට ගන්නා ලද සාම්ප්‍රදායික ක්‍රම වේදයන් කිහිපයකි.

1. තෙල් කටුව

ගොයම් මැස්සන් හා සළබයන් ඉලක්ක කර කුණුරු වගාවේ දී ග්‍රාමීය ගොවීයන් විසින් අතිය බහුලව යොදා ගත් ක්‍රමවේදයක් ලෙස තෙල් කටුව හඳුන්වා දිය හැකි ය. ඉතාම මැදු මතුපිටක් ඇති අධි දෙකක් පමණ දිග පළල වූ තහඹුවක් ගෙන ඒ මත් එඩරු තෙල්, කොඩාඩි තෙල් හෝ පොල් තෙල් හොඳින් තවරා කුණුරේ කුනකුවල (කුණුරේ නියරවල් තුනක් එකතුවන ස්ථානය) තබා ඒ මධ්‍යයේ පොල්-තෙල් පහනක් දැල්වයි. රාත්‍රීයේ පහන් ආලෝකයට ඇදි එන

ගොයම් මැස්සන්, කාමින්, සලබයන් තෙල් තවුව මත වැටී පියාපත්වල තෙල් තැවරියන හෙයින් ඉගිලිම තවදුරටත් දුෂ්කර කාර්යයක් බවට පත් වේ. මෙම මොහොත් එන තෙන් ගෙමින් සිටින්නේ නො ඉවසිල්ලෙනි. තවුව මත වැටීයන සැම සත්ත්වයෙක් ම ගෙමින්ගේ ගොදුරු බවට පත් වේ (කරුණාරත්න, 2015, සම්මුඛ සාකච්ඡා, 1 මැයි, රුප සටහන 1).

2. ගොයම් මැස්සන් සඳහා ඇතුළු දොඩම් තැබීම

ඇතුළු දොඩම් ගෙන එහි මදය ඉවත් කර එතුළට මැලියම් පුරවා එය කුණුරේ තැනින් තැන සිටුවා ගත් කේතුමත රදවා තබන අතර පැහිර සුවදට පැමිණෙන ගොයම් මැස්සා මැලියම්වල ඇලි මියයයි. මෙම උගුල ඇටවීමේ දී ගොවියා පාන්දර 4ව පමණ කුණුරට යා යුතු අතර මස් මාංග අනුහවයෙන් මෙන්ම කිසිවෙතු සමග කතා බහ කිරීමෙන් වැළකී උගුල ඇටවීම සිදු කළ යුතු බව පැවසේ (රත්නායක, එන් 2015, සම්මුඛ සාකච්ඡා, 18 ජූලි, රුප සටහන 2).

3. ගොයම් මැසි උගුල

මෙම ගොයම් මැසි උගුල ඉතා අනාදිමත් කාලයක සිට පැවත එන්නක් විය යුතු ය. නිවසේ ඇති කොරස් හා එවැනිම විශාල බඳුන් ගෙන ජලය පුරවා කුණුරේ තැනින් තැන තබා එහි මධ්‍යයයෙන් අභියක් පමණ උස් වූ ලි කැබැලේලක දෙකට කපාගත් නොමේරු ගස්ලඩු කැබලි රදවා එයට පොල්ලෙක්ල දමා රාත්‍රීයේ ගිනි දැල්වයි. ආලෝකය දෙසට ඇදී එන ගොයම් මැස්සා ඇතුළු තුඩා සතුන් පහන් දැල්ලේ වැදි පහළට වැටියන අතර නවතින්නේ ජල බඳුනේ ය. ජලයේ ගිලි යාම හෝ පියාපත් තෙන් වීමෙන් පියුණීම අසිරු වීමෙන් මිය යාම හෝ ගෙමින්ට ගොදුරුවීම හෝ සිදු වේ. මෙම ගොයම්මැසි උගුල තැබීමෙන් අත්වන තවත් විශේෂ වාසියක් වන්නේ අලියා, උරා වැනි තවත් වන සතුන් පහන් එමිය හේතුවෙන් වගාවට ඇතුළු නො වීමය (කපුරුබණ්ඩා, එම් 2015, සම්මුඛ සාකච්ඡා, 29 ජූලි, රුප සටහන 3).

4. ගොයම් මැසි උගුල 2

පාරම්පරික ගොවියා වල් මර්දනයට හෝ කාමි හානි වැළැක්වීමට රසායනික දව්‍ය හාවිත නො කළ අතර අවට පරිසරයෙන් ලබාගත් ගාක කොටස් ඒ'සඳහා හාවිත කළේ ය. මිට අමතරව කෙමි කුම, යන්තු මන්තු වැනි දී පිළිබඳව ද ඔවුන්ගේ විශ්වාසය ප්‍රබලව පැවැතිණි. විමිනි ලාම්පු හාවිතයට පැමිණි පසු ගොවියා ගොයම් මැස්සා හා වෙනත් ගොයමට හානි කරන මැස්සන්, කාමින් මර්දනය සඳහා එම ලාම්පු හාවිතයට ගන්නා ලදී. රාත්‍රී

කාලයේ ලියදී කිහිපයක විමිනි ලාම්පු පත්තුකර තබා ගොවියා නික්ම යන්නේ ය. රාත්‍රී කාලයේ ලාම්පුවලට ඇදී එන ගොයම් මැස්සා ඇතුළු සියලු සතුන් රත් ඕ විමිනියේ වැදුම නිසාත් ඇතැම් විට විමිනිය තුළට වැටීම නිසාත් මියයයි. වැඩි වශයෙන් ම සිදුවන්නේ රත් ඕ විමිනියේ ස්පර්ශ ඕ සතුන් බිම ඇද වැටී එම අවස්ථාව එනතෙක් බලා සිටින ගෙම්බන්ට ගොදුරු වීමයි (කුමාර ජිවන් 2016, සම්මුඛ සාකච්ඡා, 2 මක්තෝබර, රුප සටහන 4).

5. බෝතල් උගුල

පළතුරු වගාවේ දී පළතුරු මැස්සන්ගෙන් ඉතා විශාල හානියක් සිදු වේ. අඩු වගාවේ දී මෙම තත්ත්වය උගු අත හැරි යයි. එසේ වූවත් පළතුරු මැස්සා ඉතා කුඩා හෙයින් අල්ලා ගැනීම පහසු නොවේ. මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා බෝතල් උගුල සකසනු ලැබේ. මෙහිදී සිදු වන්නේ මැලියම් බෝතලයකට දමා හොඳින් තැවරීමට සලස්වා එය තුළට අන්නාසි කුබලි කිහිපයක් දමා පියන හැර වගාවේ තැනින් තැන තැනීමයි. අන්නාසි සුවදට ඇදී එන පළතුරු මැස්සා බෝතලයට රිංග ගන්නා අතර එයින් පියාපත්වල මැලියම් තැවරීම හේතුවෙන් බෝතලයේ ඇලියාම නිසා ඉගිලිමට නො හැකිව බෝතලය තුළ මියයාමට සිදුවේ. මෙම උගුල ඉතාම සාර්ථකව පළතුරු මැස්සාට යොදා ගන්නා අතර එව්‍යුතු වගාවේ දී කාමීන්, මැස්සන් මරධනය පිණිස ද යොදා ගනී (රත්නායක, කේ 2015, සම්මුඛ සාකච්ඡා, 11 ජ්‍යි, රුප සටහන 5).

6. ගිනිසිරියා මල් ඉසීම

පාරමිපරික වී ගොවිතැනේ දී කාමීරසායනවලට අවකාශයක් නොපූ අතර ස්වාභාවික පරිසරයෙන් ලබා ගත හැකි අමුදුව්‍යක් පමණක් හාවිතකර කාමි උගුරුවලින් ආරක්ෂා වීමට ගොවියේ දැන සිටියය. වී ගොවිතැනට මියන්ගෙන්වන හානිය සුළු පමු වූවක් නොවේ. ගොයම කිරීමැදීම ආරම්භයේ සිට ම මියන්ගෙන් හානි සිදුවේ. රාත්‍රීයේ දී සිදුවන මෙම හානිය වළක්වා ගැනීම පහසු කෙටපුත්තක් නොවන හෙයින් රට උපායක් ලෙස ගිනිසිරියා (ලාඩජ්පා/වැටහිරියා) මල් පොකුරු පිටින් කඩා කුණුරේ තැනින් තැන විසුරුවා හැරේ. රාත්‍රී කාලයේ කුණුරට පැමිණ මියන් ගිනිසිරියා මල් ආහාරයට ගන්නා අතර රට පැය කිහිපයකට පසුව එය විෂ වී මියන් තැනින් තැන මියගොස් සිටිනු දැකිය හැකි ය (නන්දසේන, එව්.වී.පී 2015, සම්මුඛ සාකච්ඡා, 5 සැන්නැම්බරු, තුවරකලාවියේ ගම්බද කුණුරු යායවල් සීමා වන්නේ ගිනිසිරියා වැටකිනි. වසර සිය ගණනක් පැරණි ඉතා විශාල ගස් වූව ද දුර්ලභ නො වේ. මෙම අපුරින් ගිනිසිරියා ගස් කුණුරු මායිමේ සිටුවීමට පලිබෝධ පාලනය ද මුල්වන්නට ඇත.

7. ගස්ලඩු කැබලි දැමීම

අමු ගස්ලඩු ගෙඩියක් ගෙන එය තීරු කිහිපයක් වන්නට කපා කූණුර පුරා විසුරුවා හරි. මෙම ගස්ලඩු කැබලි ආහාරයට ගන්නා මියන් මියයන බව පැවතේ (ප්‍රංශී බණ්ඩා, අරු.එම් 2015, සම්මුඛ සාකච්ඡා, 4 සැත්තුම්බර්). මෙම කුමය පිළිබඳ තවදුරටත් විමර්ශනය කිරීමෙන් පෙනීයන්නේ අමු ගස්ලඩු තීරුවලට විෂ අධිංග කරන බවයි. එයින් මියන්ගේ මරදනය ඉක්මන් වන බව විශ්වාස කළ හැකි ය.

8. මකුල් දැල් උගුල

වැසි සමය ආරම්භ වීමත් සමග ගෙමැස්සන් බහුල විම සිදු වේ. ඇතැම් කාල වකවානුවල වියලි කාලයේ ද ගෙමැස්සන් රංවු වශයෙන් නිවෙස්වල සිරිනු දැකිය හැකි ය. ඉතා කුඩා ප්‍රමාණයේ සතෙකු වන නිසාත් එවකට රුගායන කුම හෝ ඉල්ක්ටොනික කුමවේද නොවුන නිසාත් මැස්සන් මරදනය සඳහා ග්‍රාමීය ප්‍රදේශවල ජේව පාලන කුමවේදයක් ලෙස මකුල්ගොටු/කුඩා හාවිත විය. වියලි කළාපයේ කුටුම්පිල ගස්වල බහුලව දක්නට ලැබෙන මකුල් ගොපු හෙවත් කුඩා ඉතා කුඩා ප්‍රමාණයේ සිට විෂේකම්හය අගල් 10 පමණ හො රීටත් තරමක් වැඩියෙන් යුතු වියාල ඒවා තනා ඇති විටක අත්ත ද සමග කඩා ගෙනවිත් නිවෙස් තැනකින් තබනු ලැබේ. මෙම අප්‍රතිත නිරමාණය බිම වැට් තිබෙනු දකින මැස්සන් එමත නො තවත්වා වසන අතර ඒ සැම මැස්සෙකුගේ ම පාද මකුල් නුල් අතර ඇලි යන්නේ ය. මේ මොඥාත තෙක් බලා සිරින මකුල්වන් වහා පැමිණ මැස්සාගේ සිස තදින් වෙන්කර ආහාරයට ගන්නා අතර දින දෙකක් යන්නට මත්තෙන් ගෙමැස්සන් ගහනය මරධනය කර ගත හැකි ය. අත්ත වියලිව ගිය පසු මකුල්වන් කුඩායෙන් ඉවත්ව සුදුසු ස්ථානයකට පලා යනු දැකිය හැකිය (විමලාවති, ඒ 2015, සම්මුඛ සාකච්ඡා, 20 අග්‍රස්ථු).

තව ද ගොවියන් කූණුරුවලට උදැසනම බන් ඉසීම සිදුකරන අතර එය කෙම් කුමයක් ලෙසට ගනන් ගැනෙන්නකි. මෙම කුම වේදයෙන් අපේක්ෂා කරන ලද්දේ පක්ෂීන් ගෙන්වා ගැනීම විය යුතු ය. බන් ඇට ආහාරයට ගැනීමට ගොයම් ගස් අතරට පැමිණෙන කුරුල්ලන් ගොයමේ සිරින පණුවන් හා වෙනත් කාමීන් ද ආහාරයට ගැනීම නිතුතින් ම සිදුවන්නකි. ඇතැම් ගොවියන් ලියදිවල තැනින් තැන ලි කැබලි සිවුවා ඒ මත පොල් ලෙලි ගෙන ඒවා හි ඇතුළු පැත්ත උඩ අතට සිරින සේ රදවා තබ සි. මෙම උපායෙන් පක්ෂීන් හට වසා සිරිමට පහසු ආධාරකයක් නිරමාණය වේ. ඒ මත පහසුවෙන් සිරිමින් වගාවේ පණුවන් හා වෙනත් කාමී සතුන් දඩයම් කර ගැනීමට අවකාශ සලසා දීම් මෙහි අපේක්ෂාව සි. තවත් විටක සාම්ප්‍රදායික ගොවියන් උදැසන පිණී සිදි යන්නටත් ප්‍රථමව කූණුරට පැමිණ හිනි කබලකට දුම්මල යොදා වගා භුමිය පුරාම දුම ඇල්ලීමට පුරුදු සිරි. මෙම කුමයෙන් ද සිදු වන්නේ ඉගිලි යා හැකි සතුන් පළවා හැරීම සි. ගොයමට දැඩි සේ පණුවන්ගෙන් හානී සිදුවන

විට කුදුරු පොතු හෝ දැඩ්ක් අතු ගෙන වක්කඩ්වල්වල මධ්‍ය යටකර කුණුවෙන්නට හරි. දින කිහිපයකින් ඉහත ගාක කොටස් කුණු වී වක්කඩ්වන් ගලායන දිය පහරට මූළු වී පහළ ලියද්වලට ගලායන අතර එම විසේන් හා ගැඳින් පණුවන් මර්ධනය වේ.

මිට අමතරව කාමි උවදුර මර්ධනය සඳහා යොදාගත් අපුරු උපතුමක් වන්නේ කාමි ආකාරයන ගාක වර්ග කාමි භූමියේ රෝපණය කිරීම සි. කැනස්, දාස් පෙතියා, අට පෙතියා ආදි මල් වර්ග, පැශරී ගාක, අඩ ගාක කාමි වගාව පුරාම රෝපණය කිරීමෙන් කාමින්ගේ ආකර්ශනය වෙනතකට යොමු කිරීම හෝ පැමිණීම වැලැක්වීම සිදුකර ගති.

සාරාංශය

ශ්‍රී ලංකාවේ පැරණි සාම්ප්‍රදායික ගොවියා කිසිදු විටක සිය වගාව කාමි සභූන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කානීම රුගායන හාවිනයට නැශ්‍රිරු වූයේ නැත. ඒ සඳහා උපයෝගී කරගත්තේ අවට පරිසරයෙන් ලබා ගත් ගාක සාරයන් ය. ඒවායින් පස හෝ ගොවි ගැරිය විනායයට පත් වූවේ නැත. අනෙක් අතට කිසිදු අපුරකින් විදේශ විනිමය ගලායාමක් ද තොවී ය. බොහෝවි ගොවියන් ඉහත උපතුම සඳහා මුදල් වැය තොකළ අතර පුදෙක් විවේක කාලය කුපකළා පමණි. කුණුරු භූමි ආශ්‍රිතව මි ගස් ව්‍යවහාර ලදීන් කාමි උවදුර මගහරවා ගත්තා පමණක් තො ව කැබනික පොහොර හා ස්වභාවික පැණි හා තෙල් තොම්ලයේ නිපදවා ගත්තට ද සමත් විය. පරිසරයේ තිබිය යුතු සම්බරනාවය මතා අයුරින් පවත්වාගෙන යාමට එමගින් අවකාශ සලසා ගත්තා ලදී.

ආග්‍රිත ග්‍රන්ථ

කන්දෙපොල, ගාමිනී, 2006, පුරාණකෙම්මුම. සුරියප්‍රකාශකයේ, කොළඹ.

රණසිංහ පී, 2017, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දඩයම් උගුල්, ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය, ගාලුවෙල, නුගේගොඩ.

Ranasinghe G, 2016, *Tradition traps for avoid elephants solution for protect the harvest without harm to the elephants*. IRCHSS, University of Sri Jayawardenepura.

Ranasinghe G and Kapukotuwa A, 2017, *Traditional traps used in Sri Lanka for farming*, National Science Foundation, Sri Lanka.

සාකච්ඡා නාමාවලිය

කරුණාරත්න, නීරගස්වැව, පිටිගල.

කුමාර පිවත්, පළුගස්වැව, අගුණකොළවැව, තනමල්විල.

කපුරුබණ්ඩා එම්, ලුණුඇටලැව, කැබිතිගොල්ලැව.

රත්නායක එන්, පුලියන්කඩිවල, කහටගස්දිතිලිය, හොරාව්පොතාන.

රත්නායක, කේ, කරඹුව, නොවිවියාගම.

විමලාවති ඒ, මහසෙන්පුර, පද්ධිය.



රුප සටහන 1

දාලාරය ගාලීන් රණසිංහ

කාලීනායක හාවිනය අවම කිරීම සඳහා හාවින . . .



රුප සටහන 2



රුප සටහන 3



රුප සටහන 4



රුප සටහන 5